

பார்லிமென்තු ப்ரகாஸன ஡ாடா அஂகஸ: 492

அாஸதனஸே ந஡: கர்஡ாந்ந ஸத லாஸஸாஸகந்ல ஸஂலர்஡ந அ஡ாநாஂஸஸ

பார்லிமென்துலே ரபஸே றிஸூ஡ி பிலி஡டி காரக ஸதால விஸிந் ஸதாஸந கரந டே லார்நா ஸ஡ி஡ந்஡ஸேந் ஸ்லாலர நியே஡்ற அஂக 119(4) ஡஡னே றர் அ஡ாநாஸரஸாஸே நிரீக்ஷண ஸா றது டுநா பிஸலர பார்லிமென்துல லேந ஓடிர்஡ந் கிரீ஡.

பாராளு஡ன்ற லெளியீட்டுத் ஡ொடர் இலக்க஡ : 492

நிறுலனத்தின் ஡ெயர்: கைத்தொழில் அ஡ைச்சு

பாராளு஡ன்றத்தின் அரசு கணக்குக் குழுவின்ால் ஡ுன்லைக்க஡்஡ட்ட அறிக்஡ை ஡ொடர்பாக நிலையியற் கட்டளை இலக்க஡ 119(4) இன் நிறுலன கீழ் கௌரல அ஡ைச்சரின் அவதானி஡்஡ுக்கள஡ ஡ற்ற஡஡் அது ஡ொடர்பாக ஂடுக்க஡்஡஡஡் நடலடிக்கைள஡ பாராளு஡ன்றத்திற்கு ஸ஡ர்ப்஡ித்தல்.

Parliamentary Series No: 492

Name of the Institution: Ministry of Industry and Entrepreneurship
Development

Submission of observations of Hon. Minister and steps taken with regard to the reports tabled by the Committee On Public Accounts in terms of Standing Order No. 119(4)


ආකෘති අංක 01

පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංකය:- අංක 492

ආයතනයේ නම :- කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය

2023 වර්ෂයේ කාර්ය සාධන ඇගයීම අනුව හඳුනාගත් දුර්වලතා	ගෙන ඇති ක්‍රියාමාර්ග හා එහි වර්තමාන තත්වය
සියලු වාහනවල රාජ්‍ය ලාංඡනය පින්තාරු කර නොතිබුණි.	සියලුම සංචිත වාහනවල රාජ්‍ය ලාංඡනය පින්තාරු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.
වාහනයක් ගර්හිත වී මාස 08 කට වඩා අඩු කාලයකදී අපහරණය කර නොතිබිණි.	2023,2024 වර්ෂවලට අදාළ වාහන අපහරණය සිදු කර ඇති අතර, 2025 වර්ෂයට අදාළ වාහන අපහරණය මේ වන විටත් අවසන් අදියරේ පවතී.
රජයේ වාහන අනතුරු සම්බන්ධයෙන් මු.රෙ. ප්‍රකාරව නිසි කටයුතු කර නොතිබුණි.	මෝටර් රථ අනතුරක් වූ පසු මු.රෙ. පරීක්ෂණ නිසි ක්‍රමවේදය යටතේ සිදු කරනු ලබයි.

පොදු තැන්පත් ගිණුමේ කල් ඉකුත්වූ තැන්පතු සම්බන්ධයෙන් මු.රෙ. 571 ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.	A) පොදු තැන්පත් ගිණුම - 6000-0-0-13-0-31 1. මෙහි PIV අංක 772,774 හා 979 ට අදාළ මුදල් එම කර්මාන්ත ආයතන උඩුකාව කර්මාන්තපුරයේ ක්‍රියාත්මක වන තෙක් පොදු තැන්පත් ගිණුමේ තබා ගත යුතු වේ. (ජල සම්බන්ධතාවය සඳහා වන තැන්පතුවකි.) 2. PIV අංක 388 හා 831 ට අදාළ තැන්පතු දැනටමත් රජයේ ආදායමට බැර කර ඇත. 3. PIV අංක 821,545 හා 780 ට අදාළ තැන්පතු දැනටමත් අදාළ ආයෝජකයින් වෙත නිදහස් කර ඇත. 4. PIV අංක 400 හා 803 ට අදාළ මුදල් නිදහස් කිරීමට අවශ්‍ය ලිපි මෙම අංශය වෙත යොමු කර ඇත. 5. ඉතිරි PIV වලට අදාළ තැන්පත් මුදල් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන තීරණයන් කඩිනමින් යොමු කරන ලෙස ප්‍රාදේශීය අධ්‍යක්ෂකවරුන් වෙත දන්වා ඇත. B) පොදු තැන්පත් ගිණුම -6000-0-0-16-0-18 1. මතුගම් කර්මාන්තපුරයේ අවසන් බිල්පතට අදාළ ගෙවීම් කටයුතු නිමකර නොමැති බැවින් එම කාර්යය අවසන් වන තෙක් වවුචර් අංක 191,368,618 හා 1056 අදාළ තැන්පත් මුදල් ගිණුමෙහි තවදුරටත් තබා ගත යුතුය. 2. මිල්ලනිය කර්මාන්තපුරයේ අදියර 1 සංවර්ධන කාර්යයන් තවමත් සිදු කරමින් පවතින බැවින් වවුචර් අංක 1997,2827,3968,2236,422,1280,1612 හා 1023 යටතේ පොදු තැන්පත් ගිණුමේ ඇති මුදල් එම කටයුතු අවසන්වන තෙක් තබා ගත යුතුවේ. 3. වවුචර් අංක 3722 ට අදාළ මුදල් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග යොමු කරන ලෙස ප්‍රාදේශීය අධ්‍යක්ෂ (ඌව පළාත) වෙත දන්වා ඇත. 4. යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වෙනුවෙන් පොදු තැන්පත් ගිණුමේ ඇති ඉතිරි මුදල් (වවුචර් අංක 516 හා 2618 හැර) IDB ආයතනය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත කලාපවලට අදාළ වේ.
ආයතනයේ ගිණුම් පිළිබඳ විගණන මතය, යටත්ව මට්ටමේ/ ව්‍යාවන මට්ටමේ හෝ අභිතකර මට්ටමේ විය.	2023 ගිණුම් වර්ෂය සඳහා විගණකාධිපති විසින් විගණනය කර ඒ සඳහා තත්වාගණනය කළ මතයක් ප්‍රකාශයට පත් කර ඇත. එහිදී යම් යම් කරුණු වලට යටත්ව මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් සත්‍ය හා සාධාරණ බවක් ඇති බව පෙන්වා දී ඇත. එසේම 2023 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන ඇගයීමට ලක් කර ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය විසින් (APFASL) තෙවන මට්ටමේ කුසලානයක් (Bronze Award) ද පිරිනමා ඇත.
විගණකාධිපති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබුණි.	2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාවේ පෙන්වා දී ඇති බොහෝ නිර්දේශ 2026 වර්ෂයේ මේ වන විට ක්‍රියාත්මක කර ඇති අතර සමහර නිර්දේශයන් ක්‍රියාත්මක කරමින් පවතී.



සුනිල් හඳුන්නෙත්ති (පා.ම.)

ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය

සුනිල් හඳුන්නෙත්ති (පා.ම.)
 කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
 කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
 තැ.පෙ. 570, අංක. 73/1, ගඟු පාර,
 කොළඹ - 03.